

'හර්ත සටිය' ණය පහසුකම්

'හර්ත සටිය' නො යෝජනා තුමය 'හර්ත මූල්‍යකරණය' යන නිර්වචනය තුළ පාරිසරික සහ සමාජීය වශයෙන් නැඹුරුතාවයක් ඇති ව්‍යාපාති, කර්මාන්ත ව්‍යාපාර සහ තාක්ෂණයන් සඳහා මූල්‍ය ආධාර සපයනු ලබයි. 'හර්ත මූල්‍යකරණය' යන්හේන් අදහස් කරන්නේ වධාත් හොඳ පාරිසරික ප්‍රතිච්‍රිතයන් සහ කළේ පටහින අනාගතයක් සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති ඕනෑම ව්‍යුහගත මූල්‍ය ත්‍රියාකාරකමකි. මෙහිදී අවධානය යොමු කරන ප්‍රමුඛ අංශයන් ලෙස කාමිකර්මය, වන වගාව සහ නවාතැන් සැපයීම, රිදුල් බල උත්පාදනය, ගැස්, වාෂ්ප සහ වාය සම්කරණ සැපයුම, රුල සැපයුම, මලාපටාහන සහ අපද්‍රව්‍ය කළමණාකරණය, ඉකීකිරීම්, සංවාරක කර්මාන්තය, ප්‍රවාහනය සහ ගබඩා කිරීම යන ක්ෂේරුයන් දැක්වීය හැක. හර්ත මූල්‍යකරණය යන රිෂය පරිය යටතේ පිළිගත් ව්‍යාපාර වල ආයෝජන සහ කාරක ප්‍රාගධන අවශ්‍යතාවයන් යන දෙකටම පහසුකම් ප්‍රදානය කෙරේ.

විශේෂ ප්‍රතිලාභ

- තරඟකාර් පොලී අනුපාත
- නමුහුණු ආපසු ගෙවීමේ සැලසුම්
- අවශ්‍ය නම්, මුළු නො මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් සලකා බැලිය හැක.
- ලිඛිල් කොන්දේසි

යෝගාතාව

- යෝජිත ව්‍යාපාතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද හර්ත වර්ගිකරණයන්ට අනුකූල විය යුතුය.
- ආර්ථිකමය සහ මූල්‍යමය වශයෙන් ගත්‍ය විය යුතුය.
- නො ගැමුව්‍යකරුවන් සතුව අදාළ බලාධිකාර් විසින් නිකුත් කරන ලද වලංගු පාරිසරික නිශ්චාජයන් සහ අනුමැතින් තිබිය යුතුය.
- ප්‍රධාන වශයෙන් ගණුදෙණුකරුවෙන් ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බැලිය හැකිය.
- ව්‍යාපාතිය ලියාපදිංචි වි තිබිය යුතු අතර ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුවීය යුතුය.
- අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාය 6ක් පුරා සතුවූයක ලෙස පටන්වාගෙන යනු ලබන ජාම ගිණුමක් සහිත ගණුදෙණුකරුවෙකු හෝ විහාර ගණුදෙණුකරුවෙකු විය හැක.

නො මුදලේ ප්‍රමාණය

- යෝජිත මුළු ව්‍යාපාති පිරිවැයෙන් 75%ක් උපරිමය 07.මිලි. 500.0ක් දක්වා

පොලී අනුපාතය

- මහර්න බැංකුවේ වෙබ් අධිකිය -www.peoplesbank.lk වෙත පිවිස තොරතුරු ලබාගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- ආයෝජන නො ප්‍රාගධන නො පහසුකම් - වසර දෙකක (2) සහන කාලයද ඇතුළුව උපරිම වසර 10ක්
- කාරක ප්‍රාගධන නො පහසුකම් - උපරිම වසර 3 ක්. (සහන කාලය අදාළ නොවේ.)
- අදාළ යන්ත්‍ර සහ උපකරණ මිලදී ගැනීම සඳහා ලබාදී ඇති නො ප්‍රාගධන පහසුකම් වල ආපසු ගෙවීමේ කාලය එම යන්ත්‍ර උපකරණ වල ප්‍රාගධනවත් ආපු කාලය දක්වා වන උපරිම කාලයක් සඳහා සීමා කරනු ලැබේ.

ගාස්තු, කොමිස්, පොලී ආදිය

- ස්ථාවර සහ විවෘත පොලී අනුපාත
- හිඹ වාර්ත සඳහා දඩ පොලිය
- සම්මත නො සැකසුම් ගාස්තු
- ගිරිසගත් කාලයට උවරීම නො මුදල ගෙවා අවසන් කිරීමේදී අයකරනු ලබන නො මුදලේ ක්‍රියාවේ ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාළ නම් පමණක්)
- නිරි ගාස්තු (අදාළ නම් පමණක්)
- රජයේ මුද්දර ගාස්තු (අදාළ නම් පමණක්)
- රක්ෂණ වාර්ක (අදාළ නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- දිවයින පුරා පිහිටි ආසන්නතම ගාබාට හෝ සේවා මධ්‍යස්ථානය වෙත පිටිය ණය පහසුකම් සඳහා අයදුම් කළ හැක.

නියමයන් සහ කොන්දේසි

- වන්මන් ව්‍යාපාර කාර්ය සාධනය සහ මූල්‍ය ඇගයීමට යටත්ව එය පහසුකම් සලකා බලනු ලැබේ.
- මූල්‍ය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි සුරක්ෂා ලබාදීම සාමාන්‍යයෙන් ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ.
- එය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි අත්‍යන්තර බැඳීම් සහ එය තොරතුරු කාර්යාල බැඳීම (CRIB) පරික්ෂා කරනු ලැබේ.
- එය පහසුකම් සම්බන්ධ තොරතුරු නියමයන් සහ කොන්දේසි කාලීනව වෙනස්වීම් වලට ලක්වේ. එබැවින් නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ආසන්නතම ගාබාට සම්බන්ධ කරගැනීම සුදුසුය.
- බැංකුවේ හර්ත මූල්‍ය කමිටුවේ අනුමැතියට යටත්ව සලකා බලනු ලැබේ..

පැමිණිලි හැකිරීමේ ශ්‍රීඵාපරිපාරිය

- ගණුදෙනුකරුවන්ට info@peoplesbank.lk හරහා පැමිණිලි අප වෙත යොමු කළ හැකිය.
- අදාළ ගාබාට, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලබා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක.
- අදාළ ගාබාට, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතිම මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

වැඩිදුර තොරතුරු

- ඇමතුම් මධ්‍යස්ථානය - 1961
- ප්‍රධාන කාර්යාලය - 0112481481
- සුළු හා මධ්‍ය පර්මාණ ව්‍යාපාර ජ්‍යෙක්‍යය - 0112481356